

## මොරටුව විශ්වවිද්‍යාලය - 2013

---

මොරටුව විශ්වවිද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උපවගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලැස්සුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්සුම් කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවැරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**  
-----

**2.1 තත්වගණනය කළ මතය**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට මොරටුව විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**  
-----

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති**  
-----

සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 02 ප්‍රකාරව පිළියෙල කර නොතිබුණි.

**2.2.2 ගිණුම්කරණ අඩුපාඩු**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට ශුද්ධ වටිනාකම ශුන්‍ය අගයක් වන දැනට පාවිච්චි කරනු ලබන පිරිවැය රු.1,749,081,481 ක් වූ වත්කම් නැවත ප්‍රත්‍යාගණනය කර ගිණුම්ගත කර නොතිබුණි.
- (ආ) පුනරාවර්තන වියදම් රු.4,533,347 ක් අදාළ වියදම් ගිණුම්වලට හර කිරීම වෙනුවට අස්පාශ්‍ය වත්කම් ලෙසද, ප්‍රාග්ධන වියදම් රු.598,080 ක් පුනරාවර්තන වියදම් ලෙසද මූල්‍ය ප්‍රකාශනයේ දක්වා තිබුණි.
- (ඇ) 2013 දෙසැම්බර් 31 දින වන විට ක්‍රියාකාරී තත්වයේ නොපැවති කෙටිකාලීන පාඨමාලා 10 ක අවසාන බැර ශේෂය වූ රු.2,387,776 ක් විශ්වවිද්‍යාලයේ ආදායම් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට විලම්භිත ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයට අදාළ ක්‍රමක්ෂය වටිනාකම රු.1,587,123 කින් වැඩියෙන් දැක්වීම නිසා වැයකළ ප්‍රාග්ධන ප්‍රදාන ගිණුම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දැක්වෙන අතර වර්ෂයේ ක්‍රමක්ෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට උපවිත ආරක්ෂක සේවා වියදම් ලෙස රු.1,672,075 ක් වැඩියෙන් වෙන් කර තිබූ බැවින් උපවිත වියදම් හා ආරක්ෂක සේවා වියදම එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.

- (ඊ) නාගරික සංවර්ධන අධිකාරියෙන් රු.1,400,000 ක් ගෙවා කල්බදු ගිවිසුමක් යටතේ අත්පත් කරගෙන තිබූ ඉඩම් කල්බදු දේපල ලෙස ගිණුම්වල හෙළිදරව් කර නොතිබුණි.
- (උ) සමාලෝචිත වර්ෂයට අදාළ රු.791,367 ක් වූ පුනරාවර්තන වියදම් අදාළ වියදම් ගිණුම්වලට හර කිරීම වෙනුවට උපකුලපති අරමුදලට හර කර තිබුණි.

**2.2.3 ලැබිය යුතු ගිණුම්**

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගිවිසුම් හා බැඳුම්කර කඩකිරීම
  - (i) 2013 දෙසැම්බර් 31 දිනට ගිවිසුම් හා බැඳුම්කර කඩකර තිබූ නිලධාරීන් 32 දෙනෙකුගෙන් අයවිය යුතු රු.52,909,188 ක ගිවිසුම් සහ බැඳුම්කර වන්දි මුදල් අයකරගෙන නොතිබුණි.
  - (ii) ගිවිසුම් කඩකළ නිලධාරීන් 09 දෙනෙකුගෙන් අයවිය යුතු රු.1,505,921 ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් අයකර ගැනීමට අදාළ නිලධාරීන් විසින් අනුමැතිය දී තිබුණද 2013 දෙසැම්බර් 31 වන විටත් එම මුදල් අයකර ගෙන නොතිබුණි.
  - (iii) ගිවිසුම් හා බැඳුම්කර කඩකිරීමෙන් රු.14,766,369 ක් අයවිය යුතුව ඇති නිලධාරීන් 05 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් සිදුකර නොතිබූ අතර ඒ තුළ නිලධාරීන් 03 දෙනෙකුගෙන් අයවිය යුතු රු.2,905,870 ක් වූ මුදල වසර 10 ඉක්මවා තිබුණි.
- (ආ) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ගෘහස්ථ ක්‍රීඩාපිටියක් ඉදිකිරීමට වූ එකඟතාව මත විශ්වවිද්‍යාල අරමුදලින් රු.4,435,700 ක් වැයකර ක්‍රීඩාපිටිය ඉදිකිරීම් නිමකර වර්ෂ 06 ක් ගතව තිබුණද වැයකළ මුදල් සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් ප්‍රතිපූර්ණය කර නොතිබුණි.

**2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම**

---

ලැබිය යුතු ගිණුම් යටතේ දක්වා ඇති රු.1,793,700 ක් වූ ලැබිය යුතු මහපොළ හා ශිෂ්‍යාධාර වටිනාකමෙහි කාල විශ්ලේෂණය සහ ශිෂ්‍යයන්ගේ නාම ලේඛනය ඉදිරිපත් නොවීම නිසා විගණනයේදී පිළිගැනීමට නොහැකි විය.

**2.2.5 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

---

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය කරනු ලැබේ.

නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
(අ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 99 වැනි වගන්තිය	උසස් අධ්‍යාපන ආයතන මගින් කුමන ප්‍රභවයකින් හෝ අත්කරගනු ලැබුවාවූ සියළු මුදල් විශ්වවිද්‍යාල අරමුදලට බැරකළ යුතු වුවත් උපාධි ප්‍රදානෝත්සවය සඳහා

ශිෂ්‍යයන්ගෙන් ලබාගෙන තිබූ ගාස්තු රු.4,002,694 සහ යෝග්‍යතා පරීක්ෂණ ආදායම් රු.2,783,824 ක් විශ්වවිද්‍යාල අරමුදලට බැර කිරීමකින් තොරව ගෙවිය යුතු ගිණුම් යටතේ දක්වා තිබුණි.

- |   |   |
|---|---|
| <p>(ආ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3.1 වගන්තිය</p> | <p>සෑම උසස් අධ්‍යාපන ආයතනයකම සේවයේ නියුක්ත සෑම තැනැත්තෙකුම පැමිණි වේලාව හා පිටවූ වේලාව පැමිණීමේ ලේඛණවල සටහන් කළ යුතු නමුත් අධ්‍යයන කාර්ය මණ්ඩලය පැමිණීම හා පිටවීම අත්සන් කර නොතිබුණි.</p> |
|---|---|

**2.2.6 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු**

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 99 වැනි වගන්තිය අනුව උසස් අධ්‍යාපන ආයතන මගින් කුමන ප්‍රභවයකින් හෝ උපයනු ලබන සියළුම ආදායම් එම ආයතනයේ අරමුදලට බැර කළ යුතු බව නියම කර ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිගේ අංක යුජීසී/එල්/පීපී/2002 හා 2003 පෙබරවාරි 24 දිනැති ලිපියෙන්ද මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සඳහන්ව තිබියදීත් 2013 වර්ෂය තුළදී විශ්වවිද්‍යාලය විසින් උපයන ලද බාහිර පාඨමාලා ආදායමෙන් රු.7,170,033 ක් හා යෝග්‍යතා පරීක්ෂණ ආදායමෙන් රු.1,880,579 ක් හාණ්ඩාගාර අනුමැතියකින් තොරව සේවකයන් අතර බෙදා දී තිබුණි. මෙසේ ගෙවීම සඳහා උපදේශක සේවා භාරගැනීම සඳහා වූ රාජ්‍ය මුදල් අංක 380 වක්‍රලේඛය වැරදි සහගත ලෙස අර්ථකථනය කර තිබුණි.

(ආ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ අරමුණ වූයේ උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යාම වුවද එකී පනතට අදාළ නොවන පරිදි හා කැබිනට් අනුමැතියකින්ද තොරව විශ්වවිද්‍යාලීය පරිශ්‍රය තුළ පවත්වා තිබූ පෞද්ගලික සමාගමකට තොරතුරු තාක්ෂණ බාහිර පාඨමාලාවේ (BIT) ආදායමින් රු.2,613,580 ක් කළමනාකරණ ගාස්තු වශයෙන් ගෙවීම් කර තිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

---

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් කටයුතු වලින් රු.190,252,999 ක උනන්දුවක් ලැබූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.64,407,671 ක් විය. පසුගිය වර්ෂයට සාපේක්ෂව පුනරාවර්තන වියදම් සඳහා රජයෙන් ලද ප්‍රදාන රු.103,772,000 කින් වැඩි වී තිබුණද පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ උනන්දුව රු.125,845,328 කින් වැඩි වී තිබුණු අතර කාර්ය මණ්ඩල පාරිශ්‍රමික රු.158,364,163 කින් වැඩිවීම, සුභසාධක වියදම් රු.24,713,733 කින් වැඩිවීම සහ ගිවිසුම්ගත සේවා වියදම් රු.26,360,158 කින් වැඩිවීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයේ ශිෂ්‍ය තොරතුරු පහත පරිදි විය.

	ඉංජිනේරු පීඨය	තොරතුරු තාක්ෂණ පීඨය	වාස්තු විද්‍යා පීඨය
ස්ථීර කමිකාවාර්යවරු සංඛ්‍යාව	253	28	83
බඳවාගත් උපාධි අපේක්ෂකයින් සංඛ්‍යාව	1005	274	468
පිටවූ උපාධි අපේක්ෂකයින් සංඛ්‍යාව	697	67	309
රැදි සිටි ශිෂ්‍ය සංඛ්‍යාව	3498	720	1299

(අ) සමාලෝචිත වර්ෂයේ සේවයේ නියුක්තව සිටි ස්ථීර කමිකාවාර්යවරු සංඛ්‍යාව 364 ක් වූ අතර එක් කමිකාවාර්යවරයෙකු සඳහා වූ සාමාන්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 15 ක් විය.

(ආ) සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වියදම් රු.1,444,551,340 ක් වීම නිසා ඒක ශිෂ්‍ය පිරිවැය රු.261,836 ක් වී තිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ උපාධි අපේක්ෂකයින් 825 කට හා උපාධි අපේක්ෂිකාවෝ 230 කට නේවාසිකාගාර පහසුකම් සලසා තිබූ අතර නේවාසික වියදම් රු.5,661,639 ක් වී තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය

(i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 1995 ජූලි 14 දිනැති හා අංක 636 දරන චක්‍රලේඛය අනුව විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විභාගයන් පවත්වා මාස 03 ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කළ යුතු වුවද, 2012 සහ 2013 වර්ෂවල පැවැත්වූ විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම මාස 04 සිට 17 දක්වා ප්‍රමාද වූ අවස්ථා 73 ක් නිරීක්ෂණය විය.

(ii) ඇතැම් උපාධි පාඨමාලාවල පළමු වාරයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ගතකර ඇති කාලය එම පාඨමාලාවල අදාළ සිසුන්ගේ දෙවන වාරයේ විභාගය පැවැත්වූ දිනයෙන් පසු දිනයක් දක්වාම ප්‍රමාද වූ අවස්ථා 17 ක් නිරීක්ෂණය කෙරුණි.

(ආ) විශ්වවිද්‍යාලය නාගරික සංවර්ධන අධිකාරියෙන් කල්බදු ගිවිසුමක් යටතේ අත්පත් කර තිබූ ඉඩමට අදාළ කල්බදු ගිවිසුමේ වගන්ති ප්‍රකාරව ගිවිසුමට එළඹී දිනයේ එනම් 2009 ඔක්තෝබර් 14 දින සිට වසර 02 ක් තුළ එම සංවර්ධන කටයුතු සිදුකර අවසන් කළ යුතුව ඇත. ඒ අනුව එම සංවර්ධන කටයුතු කිරීමට දී ඇති කාලසීමාව 2011 ඔක්තෝබර් 14 දින වන විට ඉකුත්ව තිබෙන අතර එම සංවර්ධන කටයුතු අවසන් කිරීම 2014 ජූනි 11 දින වන විටත් සිදු කර නොතිබුණි.

**4.3 දායක අක්‍රමිකතා**

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සංග්‍රහයේ XIX වැනි පරිච්ඡේදයේ විධිවිධාන වලට අදාළ නොවන පරිදි අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාලයේ කලීකාරවාර්ෂිකවරයෙක් වෙතත් රාජ්‍ය ආයතනයක විශේෂඥ උපදේශක තනතුරේ කටයුතු 2011 අප්‍රේල් 01 දින සිට 2014 මාර්තු මාසය දක්වා සිදුකර ඇති අතර එම කාලපරිච්ඡේදය තුළදී ඔහු එම කටයුතු සිදුකිරීම වෙනුවෙන් රු.2,770,350 ක දීමනාවක් ලබාගෙන තිබුණි. එම කාලපරිච්ඡේදය තුළදී ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ කලීකාරවාර්ෂිකවරයෙක් ලෙස සේවය කිරීම වෙනුවෙන් රු.3,952,323 ක පාරිශ්‍රමිකයක් ලබාගෙන තිබුණි.

**4.4 අරමුදල් උන උපයෝජනය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මොරටුව විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වෙනුවෙන් ලද ප්‍රදානවලින් පිහිටුවා ඇති රු.4,174,191 ක් වූ අරමුදල් 25 කින් කිසිදු ශිෂ්‍යත්වයක් පසුගිය වසර 05 තුළ පිරිනැමීමට කටයුතු කර නොතිබුණු අතර රු.7,566,781 ක් වූ ශිෂ්‍යත්ව අරමුදල් 37 ක් වර්ෂය තුළ ක්‍රියාකාරීත්වයක් දක්නට නොතිබුණි.
- (ආ) ප්‍රදාන වශයෙන් ලද රු.4,887,358 ක් වූ අරමුදල් 05 ක්ද රු.3,812,060 ක් වූ දෙපාර්තමේන්තු අරමුදල් 17 ක් ද රු.4,556,334 ක් වූ පාඨමාලා සංවර්ධන අරමුදල් 12 ක්ද සමාලෝචිත වර්ෂය තුළදී අක්‍රීයව පැවතුනි.

**4.5 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මොරටුව විශ්වවිද්‍යාලයේ පිහිටි අක්කර 55 ක පමණ ඉඩම මොරටුව විශ්වවිද්‍යාලයේ නමට, මේ දක්වා පවරාගෙන නොතිබුණි.
- (ආ) විශ්වවිද්‍යාලයට අයත් දේපල 05 ක් සම්බන්ධයෙන් වරිපනම් බදු ගෙවීම කරනු ලබන්නේ පෙර අයිතිකරුගේ නමිනි. අයිතිය වෙනස්වීම පළාත් පාලන ආයතනයට දැනුම් දී මෙම දේපල විශ්වවිද්‍යාලයට පවරා වරිපනම් බදුගෙවීම විශ්වවිද්‍යාලය නමින් කළයුතු වුවත්, වර්ෂ කිහිපයක සිටම මෙම කටයුතු සිදුකර නොතිබුණි.

**4.6 කාර්ය මණ්ඩල පරිපාලනය**

2013 දෙසැම්බර් 31 දිනට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 82 ක් ද අනෙකුත් කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 71 ක්ද පැවතුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

2013 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වූ පශ්චාත් උපාධි පාඨමාලා 04 ක් පැවැත්වීමට කටයුතු කර නොතිබුණි.

6. පද්ධති හා පාලනය

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන සම්බන්ධයෙන් කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුය.

- (අ) ණය හා අත්තිකාරම් පාලනය
- (ආ) පශ්චාත් උපාධි පාඨමාලා ආදායම්
- (ඇ) ගිණුම්කරණය
- (ඈ) ගිවිසුම් කඩකිරීම
- (ඉ) අධ්‍යයන මණ්ඩලයේ පැමිණීම පිටවීම